

කාර්ය පත්‍රිකාව

1. පන්තිය- 6 ශ්‍රේණිය විෂය - බුද්ධ ධර්මය අදාල සතිය - 18
2. පාඩම හෝ ඒකකය - 19 පාඩම
අරපිරිමැස්ම දියුනුවට මගකි.
3. ඉගෙනුම් ඵල
 - I. අරපිරිමැස්ම යන්න කුමක්දැයි අවබෝධකර ගනී.
 - II. එදිනෙදා ජීවිතයේ දී සම්පත් (පරිහරණය)අරපිරිමැස්මෙන් කිරීම පිළිබඳ අවබෝධය ලබයි.
 - III. ස්වාභාවික හා භෞතික සම්පත් අරපිරිමැස්මෙන් පරිහරණය තුලින් ලැබෙන ප්‍රයෝජන ජීවිතයට එකතුකර ගනී.
4. ශිෂ්‍යයා කළ යුතු ක්‍රියාකාරකම්
 - I. පාඩම හොඳින් කියවා තේරුම් ගන්න.
 - II. පූජාවලිය පොතේ ජීවකාරාම කතාව කියවා තේරුම් ගන්න.
 - III. අරපිරිමැස්ම පිළිබඳ කියවෙන බෞද්ධ කතා දෙකක් සොයා කියවන්න.
 - IV. නිවසේ අරපිරිමැස්ම ක්‍රියාත්මක වන අයුරු දෙමවුපියන් ගෙන් අසා දැන ගන්න.
5. උපකාර කරගත හැකි ඉගෙනුම් ආධාරක

Website

- <https://www.tuition.lk>
- <https://l.k.theasianerent.com>
- <https://Jathakakatha.lk>

Youtube

<http://youtube.GdLisicrdM>

<http://youtube.TajBUtbiMtM>

ඇගයීම හා තක්සේරුව

1. ජීවක වෛද්‍ය වරයාට සිටු සිටුදේවිය සම්පත් පරිහරණය පිළිබඳ දුන් උපදේශය කියන්න .
2. සම්පත් ආරක්ෂා කිරීමට බුදුරදුන් ලබාදුන් උපදේශ ලියන්න .
3. නිවසේ සම්පත් විනාශ වන අවස්ථා දක්වා ඒවාට පිළියම් ලියන්න .